

නවීන

Sannasa
244 Princes Hwy
Hallam VIC 3803 Australia
email - sannasanews@gmail.com
Tel 0432 391 922/ 0433 438 535
www.sannasa.com

සංස්කරණය / Editors

ජගත් ජේ එදිරිසිංහ
Jagath J Edirisinghe
අසෝක සුබසිංහ
Asoka Subasinghe

සහ සංස්කාරක / Asst Editor
ක්‍රීඩා සංස්කාරක / Sports Editor
අසෝක සිල්වා Asoka Silva

රූ රටා / Graphics

අතුල උපසිරි කල්දෙමුල්ල
Athula Upasiri Kaldemulla

සේනා රූ / Photography

ප්‍රසන්න කාමල් කුරුකුලරත්න
Prasanna N Kurukularathne
වීජිත කුමාර
Wijitha Kumara

වෙළඳ දැක්වීම් / Advertising

S Jayasinghe
03 8707 4604 / 0402 025 516
email- sjturaus@optusnet.com.au

Account Name - Sannasa Media
Bank - Westpac
BSB Number - 033 341
Account Number - 590847

සන්නස පිටවර

සිසිර දිසානායක
ලක්ෂ්මන් කොඩිතුට්කු
චී ක බරමඩන්දු
මහින්ද දිසානායක දිවුල්ලගේ

සම්බන්ධකරණය

NSW
Lakshman Kodituwakku
Athula Upasiri Kaldemulla

QLD
Ananda Samarathunga
2 Santorini Place
Forrest Lake QLD 4078
07 3372 7958

ACT
Asoka Nimalasiri
0400 429 031

WA
Ven Beruwala Sobhitha Thero
Sri Lanka Perth Buddhist Vihara

වැදගත්

සන්නස පුවත්පතේ පළවන ලිපිවල අන්තර්ගතය ඒ ඒ ලේඛකයා / ලේඛිකාව ගේ අදහස් වන අතර ඒවායින් සංස්කාරකවරුන්ගේ අදහස් පිළිබිඹු නොවන බව සලකන්න සන්නස පුවත්පතේ උපද්‍රව්‍යයන් බව සඳහන් කරමින් ඒවා උපද්‍රව්‍ය දැක්වීමට අවසර ඇත

ලියාලිච්ඡා



ජාතික අපදා සහ සිංවෙදනාව

ගිණ දා ඇතිවූ මහා ගං වතුර ශ්‍රී ලාංකිකයන් ඉතා සංවේදී හදවත් ඇත්තවුන් බව හැඩන වරක් පසක් කර දුන් බව ඇත්තකි ගං වතුරින් අසරණ වූ සිය සහෝදර ජනතාවට ආධාර උපකාර දෙන්නට ඉදිරිපත් වූ බොහෝ අය සිටියහ. බොර දීරේ මාලු බෑ අයද සිටි නමුත් බහුතරයක් සිටියේ අවංකව උපකාර කරන තැනැත්තන්ය.

දැන් ගං වතුර පහව ගොස් මසයක් දෙකක් ගොස් ඇත. අසරණ වූ ජනතාව ප්‍රකෘති පීඩනයට එන්නට වැර වැයම් කරන නමුත් තවමත් සියල්ල සම්පූර්ණ වී නැත. එහෙත් දැන් ඒ පිළිබඳව සොයා බලන කෙනෙක් නැති තරම් ය. පීඩාවට පත්වූවන් පිළිබඳ මතකය දැන් අතිතයට එක් වී ඇත.

තේ දොර අහිමිවූවන්ට තේ දොර තනාදීම ඇදුම් පැළඳුම් සොත්පත් ගසා තාණ්ඩ ආදී බොහෝ දේ අහිමිවූවන්ට ඒ සියල්ල නැවත සපයා දීම පිළිබඳව ක්‍රියාත්මක වන ක්‍රමික වැඩ පිළිවෙලක් නැති තරම් ය. දැන් සියල්ල අමතක කර තම තමන්ගේ පාවුරේ තිබෙන වැඩක් පළක් කරගෙන සිටින මව්වම්ම සියල්ලන්ම පත්වී ඇති බවක් පෙනේ.

එය එසේ විය යුතු නැති බවත් සහෝදරත්වයේ දැන් තව දුරටත් ආපදාවට පත් ජනතාය වෙත සොමුවිය යුතු බවත් සිහිපත් කරදීම සියල්ලන්ගේම වගකීමක් යයි අපට සිතෙයි.

ජාතිය ගොඩනැගීමේ අභියෝගය 2

ජනවාරි 8 රටේ සිදුවූ දේශපාලන වෙනසට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේද, එම වෙනසින් පසු බිහිවුණු නව පාලනය ජයගත යුතු අභියෝගයක් වූයේද ජාතිය ගොඩනැගීමේ පිළිබඳ දීර්ඝ කාලක් තිස්සේ රට තුළ පවතින අසමර්ථතාවයයි. ජනවාරි 8 දේශපාලන වෙනසෙන් අපේක්ෂා කළ, එහෙත් මෙතෙක් ඉටු නොවුණු ජන අභිලාෂ අතරද එය ප්‍රමුඛය. ජාතිය ගොඩනැගීමේ අභියෝගය පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡාවක් හෝ මේ මොහොතේ රට තුළ සිදු නොවීම කණගාටුදායකය. රාවය පුවත්පතේ පුරෝගාමී කර්තෘ වික්ටර් අයිවන් පසුගිය සතිදේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී ජාතිය ගොඩනැගීමේ අවුල පිළිබඳ දැක්වන ලද මේ අදහස් දැනුම්වත් පුරවැසි සමාජයේ අවධානය සහ සංවාදයට විෂය විය යුතුය.



ගාන්ධි සාහතයට ලක්වන අවස්ථාව වන විටත් ගිණු ලියාලිච්ඡා කෝලලයෙකු තිබුණේ ගිනිගත් තත්ත්වයකය. ගාන්ධියෙ මරණයත් සමග සියලු ගිනි ගිවි ගාන්ධියේ චිත්තයෙන් නැගෙන ගිනිග, ඉන්දියාවේ ඉතිරි වූ එකම ගිනිග බවට පත්විය. ඉන්දීය ජාතිය ගොඩනැගීමේ ක්‍රියාදාමය, ඒ සමග කිසියම් ප්‍රමාණයකට සම්පූර්ණ විය. ඉන්පසුව ඇති කරගන්නා ලද තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තේදයකින් තොරව සියලු ඉන්දියානුවන්ට සමාන අයිතිවාසිකම් සමග සමාන තොරවය ලබා දුන්නේය. එහෙත් ලංකාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනෙකු මුද්ලිම භාෂකයන්ට ජාතික රාජ්‍ය ගැන හෝ ඊට අවශ්‍ය ජාතිය ගොඩනැගීම පිළිබඳ කිසිදු ගිණුල් අවබෝධයක් තිබුණේ නැත. මවුන් අතර සිටි සමහර භාෂකයන් ලාංකීය ජාතියක් ගැන කතා කළත් ඒ කිසිවෙකුට ජාතිය ගොඩනගා ගත යුතුව තිබෙන්නේ කවර ආකාරයකට ද යන්න ගැන කිසිම අවබෝධයක් නොවීය. ඒ භාෂකයන්ගේ දැනුම කොයිතරම් සීමාසහිත තත්ත්වයක තිබුණද යත්, මවුන්ට මානව අයිතිවාසිකම් ගැන පවා අවබෝධයක් නොවීය. ලංකාවේ මානව අයිතිවාසිකම් කතිකාව කල්පිට එන්නේ 70 දශකයේ දීය. එහෙත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට 1936 වන විටත් තමන්ගේම වන මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියක් තිබුණි. ඉන්දියානු භාෂකයන්ට සාපේක්ෂව අපේ භාෂකයන්ගේ දේශපාලන දැනුමේ අන්ත උප්පත් කමේ තරම අපිට තේරුම් ගත හැකිය. ලංකාවේ ජාතිය ගොඩනැගීම පිළිබඳ ප්‍රශ්නය අවුල් ජාලවක් බවට පත්වීම, අපේ රටේ දේශපාලන ව්‍යාපාරවලට හා ඒවායේ භාෂකයන්ට එම ප්‍රශ්න පිළිබඳව තිබූ අවබෝධයක් නැතිකමද වැදගත් හේතුවක් ලෙස බලපෑවේය. මුලදී ලංකා ජාතික සංගමය තුළ සියලු වර්ගවලට අයත් භාෂකයන් එකට එක්වී සිටියහ. ඒ සමගින් ඉක්මනින් බිඳ වැටුණේ ද බහුතර බලයක් ඉදිරියේ පුළුන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යොදාගත හැකි ලිබරල් විධිවිධාන ගැන දෙමළ මුළුලුම පුළු ජාතික භාෂකයන්ට සේම සියලු භාෂකයන්ටද හරි අවබෝධයක් නොතිබුණු නිසාය.

කොලිබ්බාස් පතිසංස්කරණ සටනේ 1833 දී විධානය හා ව්‍යවස්ථාදායක ක්‍රමයක් ඇති කිරීමෙන් පසුව නිලයන් සාමාජිකයන් 9 දෙනෙකුගෙන් හා නිලනොලත් සාමාජිකයන් 6 දෙනෙකුගෙන් යුතු ව්‍යවස්ථා සභාවේ ප්‍රදේශීය පර්යාය වෙනුවෙන් ජනවර්ග තුනෙන් නියෝජිතයන් තුන්දෙනෙකු පත්කර ගනුණි. එහි දී ජනවර්ගවල ප්‍රමාණය සැලකිල්ලට ගැනීමක් සිදු නොවීය. එහි දී වැදගත් කොට සලකන ලද්දේ උපදේශක සභාවක් වශයෙන් ජන

ශ්‍රී ලාල් සෙනෙවිරත්න



වර්ගවලට ලැබිය යුතු නියෝජනය ගැන පමණකි. එය අභාගතයේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් දක්වා විකාශනය වන ක්‍රියාවලියක ප්‍රාරම්භක අවස්ථාව ලෙස සැලකෙන්නේ, පසුව ක්‍රමයෙන් ජනවර්ගවල අනුපාතිකයන්ට ගැලපෙන ආයතන ප්‍රමාණයක් ලැබෙන තත්ත්වයක් කරා විකාශනය වීම නොවැලැක්විය හැකිය. එහෙත් ඒ වෙත පමණක් සිදුවනවා දැක්වීමට දෙමළ භාෂකයන් කැමති නොවීය. ආයතන වෙන්කිරීමේ දී 2/1 අනුපාතයකට වෙන්කළ යුතු බව දෙමළ භාෂකයන්ගේ මතය වූහ. පුළු ජාතීන්ට බව තබන ප්‍රාදේශීය නියෝජනයක් ඇති කළ යුතු බව සියලු භාෂකයන්ගේ මතය විය. මේ දෙපිරියේම ප්‍රචලිත ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවීය. සියලු ජනගහනයේ ප්‍රමාණයට ගැලපෙන විශාල නියෝජනයක් සියලුයින්ට ලැබීම මගින් පුළු ජාතීන් පීඩාවට පත්කරන